

සීමාසහිත මහවැලි සත්ත්ව ව්‍යාපාරික සමාගමේ 2022 හා 2023 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂවල මෙහෙයුම් කටයුතු පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව මා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළයුතු යැයි අදහස් කරන 2022 හා 2023 වර්ෂවල සමාගමේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් වූ මාගේ නිරීක්ෂණ මෙම වාර්තාවට ඇතුළත් වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

සමාගමේ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

විගණන නිරීක්ෂණය

කළමනාකාරිත්වයේ අදහස් නිර්දේශය
දැක්වීම

2021 නොවැම්බර් 16 දිනැති 01/2021 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය සමඟ ඉදිරිපත් කරන ලද මෙහෙයුම් අත්පොතේ ඡේද අංක 6.6 පරිදි ගිණුම් වර්ෂය අවසන් වී දින 60ක් ඇතුළත මූල්‍ය ප්‍රකාශන සහ කෙටුම්පත් වාර්ෂික වාර්තාව විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවත් 2022 හා 2023 වර්ෂ සඳහා වන මූල්‍ය ප්‍රකාශන හා කෙටුම්පත් වාර්ෂික වාර්තා 2024 දෙසැම්බර් 06 දින වන විටත් විගණකාධිපති වෙත ඉදිරිපත් කර නොතිබුණි.

මේ වන විට චක්‍රලේඛය පරිදි විගණකාධිපතිගේ උපදෙස් 2022 හා 2023 පරිදි කෘෂිකර්ම වර්ෂයන්හි මූල්‍ය අමාත්‍යාංශයේ ලේකම්ගේ ප්‍රකාශන හා අනුමැතියෙන් කෙටුම්පත් වාර්ෂික විගණකාධිපති වෙත වාර්තා සකස්කර ඉදිරිපත් කිරීමට කටයුතු වගණකාධිපති වෙත කරමි. ඉදිරිපත් කළ යුතුය.

2.2 අනුපාත විශ්ලේෂණය

සමාගම විසින් ඉදිරිපත් කර තිබූ 2019 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා වූ මූල්‍ය ප්‍රකාශන අනුව එම වර්ෂ 03 ට අදාළව ගණනය කළ ගිණුම්කරණ අනුපාත පහත දැක්වේ.

	2018	2019	2020	2021
ජංගම	1.05	1.01	0.78	0.83
අනුපාතය				
ක්ෂණික	0.76	0.74	0.55	0.74
අනුපාතය				
දළ ලාභ	19%	10.6%	(7%)	15.5%
අනුපාතය				
ශුද්ධ	4.16%	(5.05%)	(23.11%)	2.42%
ලාභ				
අනුපාතය				
ණය ගැති	දින	දින 126	දින 164	දින
එකතු	124			145
කිරීමේ				
කාලය				

පහත කරුණු නිරීක්ෂණය කෙරේ.

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ දැක්වීම	අදහස්	ර්දේශය
(අ) සමාගමේ ජංගම අනුපාතය හා ක්ෂණික අනුපාතය 2018 වසරේ සිට 2020 වර්ෂය දක්වා පහළ මට්ටමක පැවති අතර 2021 වර්ෂයේදී එම අනුපාතයන් යම් මට්ටමක් දක්වා ඉහළ ගොස් තිබුණද ප්‍රශස්ත මට්ටමක නොමැති බව නිරීක්ෂණය විය. ඒ අනුව සමාගමේ කාරක ප්‍රාග්ධන ගැටලුවක් ඇති බව නිරීක්ෂණය වේ.	ක්ෂණික අනුපාතය හා ජංගම අනුපාතය විශාල ලෙස වර්ෂයෙන් වර්ෂය වෙනස් වීමට ප්‍රධාන හේතුව වන්නේ කුකුළු පැටවුන්ගේ මිල සහ මව් සතුන් හට ලබාදෙන කෑම වල මිල මතයි. එය ගොවිපලක් තුළ දැකිය හැකි සාමාන්‍ය තත්ත්වයකි.	සමාගමේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීමට කටයුතු කළ යුතු වේ.	
(ආ) දළ ලාභ අනුපාතය හා ශුද්ධ ලාභ අනුපාතය 2018 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා පහත වැටී තිබුණු අතර 2021 වර්ෂයේදී එම අනුපාතයන් පිළිවෙලින් සියයට 15.5ක් හා සියයට 2.42 වර්ධනයක් පෙන්නුම් කර තිබුණි. ඒ අනුව සමාගමේ ලාභ අලාභ තත්ත්වයන් නිරන්තරයෙන් විචලනය වී තිබුණු බව නිරීක්ෂණය විය.	දළ ලාභ හා ශුද්ධ ලාභ අනුපාතය පවසා ඇති ආකාරයට විචලනයාවයන් පෙන්නුම් කරයි. ඉදිරියේ මෙම විචලනයාවයන් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑමට කටයුතු කරමි.	දළ ලාභ අනුපාතය හා ශුද්ධ ලාභ අනුපාතය 2018 වර්ධනය කර ගැනීමට කටයුතු කළ යුතු වේ.	
(ඇ) 2018 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා ණයගැති එකතු කිරීමේ කාලයෙහි සැලකිය යුතු පහත වැටීමක් පෙන්නුම් කර තිබුණු අතර 2021 වර්ෂයේදී එම කාලය දින කිහිපයකින් අඩු වී	2018 වර්ෂයෙන් පසු ණය ගැතියන් අයකරගැනීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කර ඇත. 2018 වර්ෂයට පෙර සිට	ණයගැති ශේෂ එකතු කිරීමේ කාලය අවම කර ගැනීමට කටයුතු	

නිවුණද වර්ෂ පහ ඉක්මවූ ශේෂ එකතු කර ගැනීම සම්බන්ධයෙන් මන්දගාමී තත්ත්වයක් නිරීක්ෂණය විය.	පැවත එන ණයගැතියන් කළ යුතු වේ. අයකරගැනීමට නොහැකි වීමට ප්‍රධානම හේතුව ඔවුන් පිළිබඳ අප ආයතනය සතුව ප්‍රමාණවත් තොරතුරු නොමැතිවීමයි.
--	---

2.3 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
අංක 1/2021 හා 2021 නොවැම්බර් 16 දිනැති රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛය	අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මසකට එක් වතාවක් වශයෙන් වර්ෂය තුළ වාර 12 ක් රැස්විය යුතු අතර සමාගමේ කාර්යසාධනය පිළිබඳව මහපෙන්වීමක් හා කාර්යඵල ඇගයීමක් සිදු කළ යුතු වුවද 2019 වර්ෂයේ සිට අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර නොතිබුණු අතර 2022 හා 2023 වර්ෂ සඳහා කිසිදු අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් පවත්වා නොතිබුණි.	2019 වර්ෂයේ සිට මේ දක්වා අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර නොමැති අතර එබැවින් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්ද පවත්වා නොමැත. දැනට සමාගම ඇවර කිරීමේ කටයුතු සඳහා පමණක් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල කටයුතු කරනු ලබයි.	වක්‍රලේඛය ප්‍රකාරව කටයුතු කළ යුතු අතර ආයතනයේ වැඩිදියුණුව සඳහා රැස්වීම් පවත්වා ඵලදායී තීරණ ගැනීමට කටයුතු කළ යුතු වේ.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා.

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) අංක අමප/15/0940/631/018-I හා 2015 ජූලි 16 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශයේ දක්වා ඇති පරිදි අංක BD/RDS/124/CM/07 හා 2015 ජූලි 08 දිනැති මුදල් අමාත්‍යාංශ නිරීක්ෂණය අනුව අදාළ නීතිමය පරිපාටි යටතේ සමාගමේ මෙහෙයුම් කාර්යක්ෂමතාව තහවුරු කිරීම් සඳහා සියලු සම්පත්, වත්කම්, කොටස් සහ කළමනාකාරීත්වය ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මගින් ලබාගත යුතු වුවද සමාගමේ කොටස් අයිතියෙන් සියයට 27ක් පමණක් අත්කරගෙන තිබුණි. එසේ වුවද විගණිත දිනය වන 2024 දෙසැම්බර් 06 දක්වාම අත්පත් කර ගැනීමේ කටයුතු ආරම්භ කර නොතිබුණි.	සියලු වත්කම්, කොටස් සහ කළමනාකාරීත්වය ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට පැවරීමේ කටයුතු සිදු කිරීමේ ක්‍රියාවලියට අදාළ ඇවර කටයුතු සිදු වෙමින් පවතින අතර මෙහි මහවැලි අධිකාරිය සතු කොටස් පවරාගැනීම පිළිබඳ දෙපාර්ශවයේ ඉහළ කළමණාකාරීත්වයේ තීරණ මත ඒ පිළිබඳ දැනට තත්වය සාකච්ඡා මට්ටමින් පවතී.	අමාත්‍ය මණ්ඩල සංදේශය සහ මුදල් අමාත්‍යාංශ නිරීක්ෂණ අනුව සමාගම ඇවර කිරීම සහ පැවරීමේ කටයුතු කඩිනමින් සිදු කළයුතු වේ.

- (ආ) කළමනාකරණ ගොවිපල ඉඩම සඳහා 2010 සිට 2018 දක්වා වර්ෂ නවයක් සඳහා අධිකාර ඇතුළුව රු.10,485,000 මුදලක් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය වෙත ගෙවීමට ඇති බවත් එම බදු මුදල් ගෙවා නොමැති බැවින් බදු අයිතිය අවලංගු කරන බවට RPM/T/L/CLO/ගල්/74 අංක හා 2017 ඔක්තෝබර් 10 දිනැති ලිපිය මගින් මහවැලි අධිකාරියේ නේවාසික ව්‍යාපාර කළමනාකරු (එච් කලාපය) විසින් දන්වා තිබුණද 2024 දෙසැම්බර් 06 දින වන විටත් එම බදු ගෙවා නොතිබුණු අතර මූල්‍ය ප්‍රකාශනයේ ඒ සඳහා වෙන්කිරීම්ද කර නොතිබුණි. තවද එම බදු දේපළ සඳහා ගිවිසුමකට එළඹ ඇති බවට අදාළ සාක්ෂි විගණිත දිනය වන 2024 දෙසැම්බර් 06 දක්වාම ඉදිරිපත් නොවීය.
- සමාගම සතු මූල්‍ය මට්ටම ඉතා පහළ මට්ටමක පැවතීම හේතුවෙන් අදාළ බදු මුදල් ගෙවීමට නොහැකි විය. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල්තුමාගේ මූලිකත්වයෙන් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය සභාපතිතුමා, අමාත්‍ය මණ්ඩල නිලධාරීන් සහ මහවැලි සත්ත්ව ව්‍යාපාරික සමාගමේ කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවේදී මහවැලි අධිකාරියට අයත් ගොවිපලවල් වලට මහවැලි සත්ත්ව ව්‍යාපාරික සමාගමෙන් ණය පදනම මත ලබා ගන්නා ලද බ්‍රොයිලර් කුකුළු පැටවුන් සඳහා අයවීමට ඇති රු.12,057,503 ක මුදල මහවැලි , කෘෂිකර්ම, වාරි මාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය යටතේ මෙම ආයතන සියල්ලම පාලනය වන හෙයින්, මෙම බදු මුදල් කපා හැර කළමනාකරණ ගොවිපලෙහි අක්කර 25 ක භූමි ප්‍රමාණය මහවැලි සත්ත්ව ව්‍යාපාරික සමාගම වෙත පවරා දීමට තීරණයක් ගත් අතර දැනට එය ක්‍රියාත්මක වීම මන්දගාමී මට්ටමක පවතී.
- (ඇ) අක්කර 26 කින් යුතු කාර්යාලය පිහිටි ගොවිපල ඉඩම මහවැලි අධිකාරියට අයත් වන අතර ඉඩම සම්බන්ධයෙන් 1989 ඔක්තෝබර් 03 දින තිස් අවුරුදු බදු ගිවිසුමකට එළඹ ඇති අතර එහි කොන්දේසි වලට අනුකූලව 2019 වර්ෂයේ ඔක්තෝබර් 02 දින බදු කාලය අවසන් වී තිබුණි. තවද, එකතුව වර්ග අඩි 31,099 ක ගොඩනැගිලි හා වර්ග අඩි 46,924 ක ව්‍යුහයන්ගේ ඉදිකිරීම් සිදුකර ඇති (වටිනාකම නොමැත) මෙම ඉඩමට අදාළ ගිවිසුම් යාවත්කාලීන කිරීමට ක්‍රියා කර නොතිබුණි. තවද සමාගමෙහි ගොවිපලක් පවත්වාගෙන යනු ලබන එහෙත් අධිකාරියට අයත් නිරාවීය අක්කර 02ක භූමි ප්‍රමාණය සම්බන්ධයෙන් ද බදු ගිවිසුමක් විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.
- මෙම බදු කාලය නැවත අලුත් කරගැනීමට අප ආයතනය මගින් සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමා මගින් බොහෝ ඉල්ලීම් ලිපි මහවැලි අධිකාරිය වෙත ඉදිරිපත් කොට ඇත. මේ වන විට සමාගම පැවරීමේ කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ සී/ස මහවැලි සත්ත්ව ව්‍යාපාරික සමාගම අතර සකච්ඡා සිදු වෙමින් පවතී.
- බදු කාල සීමාව අවසන් වී ඇති ඉඩම් සම්බන්ධයෙන් බදු ගිවිසුමකට එළඹීම හෝ ගිවිසුම් යාවත්කාලීන කිරීමට ක්‍රියා කළ යුතු වේ.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාගම විසින් ඉදිරිපත් කරන ලද ක්‍රියාකාරී සැලැස්මට අනුව කුකුළු පැටවුන් නිෂ්පාදනය, කුකුළු මස් නිෂ්පාදනය, උරන් නිෂ්පාදනය හා පොල් ගෙඩි නිෂ්පාදනය වශයෙන් ප්‍රධාන කාර්යයන් 04 ක් යටතේ අපේක්ෂිත ඉලක්කයන් දක්වා තිබුණි. එම අපේක්ෂිත ඉලක්කයන් ළඟාකර ගැනීමේදී කුකුළු මස් නිෂ්පාදනයේ හා උරන් නිෂ්පාදනයේ ළඟාකරගැනීමේ ප්‍රතිශතය පිළිවෙලින් සියයට 43 හා සියයට 17 ක් වශයෙන් සැලකිය යුතු අවම මට්ටමක පැවතුණි.	පැටවුන් නිෂ්පාදනය අපේක්ෂිත අයුරින් සිදු කරගැනීමට නොහැකි වූයේ අප ඉල්ලුම් කළ පරිදි ආයතනයෙන් මව් සත්ත්ව පැටව් කාණ්ඩ නොලැබීම මතයි. ඒ මගින් අපේක්ෂිත නිෂ්පාදන ඉලක්කය කරා යෑමට අපහසු විය. අපේක්ෂිත කුකුළු මස් නිෂ්පාදනයේ පහළ යෑමක් සිදු වූයේ එම වසරේ බ්‍රොයිලර් පැටව් මිල එක් කාලයකදී ඉතා ඉහළ මට්ටමක පැවතීමයි. එහිදී බ්‍රොයිලර් මස් නිෂ්පාදනයට වඩා පැටව් අලෙවිය ඉතා ලාභදායී වීම හේතුවෙන් මස් නිෂ්පාදනය සඳහා යොමු වීමේ අවධානය අඩු කරන ලදී. 2023 වසරේ බොහෝ කාලයක් පැටව් මිලෙහි වැඩිවීමක් හා මිල ස්ථාවරව පැවතීම සිදු වීම හේතුවෙන් අපේක්ෂිත නිෂ්පාදනය කරා යොමු වීම සිදු නොවන ලදී.	අපේක්ෂිත ඉලක්කයන් ළඟාකර ගැනීමට කටයුතු කළයුතු වේ.

3.3 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2022 හා 2023 වර්ෂ සඳහා අනුමත සේවක සංඛ්‍යාව හා තත්‍ය සේවක සංඛ්‍යාව 20 දෙනෙකු බව ඉදිරිපත් කර තිබුණද එම සේවකයින් සම්බන්ධයෙන් විස්තරාත්මක තොරතුරු විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.	එය අප විසින් සිදු වූ අතපසු වීමකි. විස්තරාත්මක තොරතුරු ඉදිරිපත් කිරීමට කටයුතු කරමි	සේවකයින් සම්බන්ධයෙන් තොරතුරු යාවත්කාලීනව පවත්වාගෙන යාමට කටයුතු කළයුතු වේ.

3.4. ප්‍රසම්පාදන කළමනාකරණය

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 4.2.1(අ) ඡේදය අනුව සමාගම විසින් අවම වශයෙන් වසර තුනක කාලයක් සඳහා ප්‍රධාන ප්‍රසම්පාදන සැලැස්ම සකස් කර ඉන්පසු එළඹෙන වර්ෂය සඳහා වූ ප්‍රසම්පාදන	2022 සහ 2023 වර්ෂ සඳහා ප්‍රසම්පාදන සැලැස්ම සකස්කර නොතිබිණි. 2024 වර්ෂය සඳහා ප්‍රසම්පාදන සැලැස්මක් සකස් කර ඇත. ඉදිරි වර්ෂ සඳහා ද නොකඩවා ප්‍රසම්පාදන සැලැස්ම පිලියෙල කිරීමට	ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය අනුව ප්‍රසම්පාදන සැලැස්මක් සකස්

කටයුතු ප්‍රසම්පාදන මාර්ගෝපදේශ කටයුතු කරමි.
සංග්‍රහයේ 4.2.1 දක්වා ඇති කරුණුද ඇතුළත්ව ප්‍රධාන ප්‍රසම්පාදන සැලැස්ම මාස හයකට වැඩි නොවන කාලයක් තුළදී නීතිපතා යාවත්කාලීන කරන ලද ප්‍රසම්පාදන සැලැස්මක් මණ්ඩලය විසින් පිළියෙල කල යුතු වුවද එවැනි කරුණු ඇතුළත්ව ප්‍රසම්පාදන සැලැස්මක් 2022 හා 2023 යන වසර දෙක සඳහාම පිළියෙල කර නොතිබුණි.

කළ යුතුය.

4. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

4.1 විගණන කමිටු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2021 නොවැම්බර් 17 දිනැති රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ යහපාලනය සඳහා මහපෙන්වීම් අත්පොතේ 4 වන පරිච්ඡේදයේ 1.2 (ඌ) වගන්තිය ප්‍රකාරව සෑම මාස 3 කට වරක් විගණන කමිටුවක් පැවැත්විය යුතු බවත් එහිදී ගනු ලබන නිර්දේශයන් අධ්‍යක්ෂ මණ්ඩලයට යැවිය යුතු බවත් සඳහන් වුවද මණ්ඩලය විසින් 2022 හා 2023 වර්ෂවලට අදාලව විගණන කමිටු රැස්වීම් පවත්වා නොතිබුණි.	2019 වසරේ අග භාගයේ සිට අප සමාගමට අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්වී නොමැති අතර එතෙක් සිට මේ දක්වා ආයතනයට අධ්‍යක්ෂ මණ්ඩලයක් නොමැත. එසේම කළමණාකරන කමිටු රැස්වීම්ද ආයතනය සඳහා පවත්වා නොමැත.	යහපාලනය සඳහා මහපෙන්වීම් අත්පොතේ 4 වන පරිච්ඡේදයේ 1.2 (ඌ) වගන්තිය ප්‍රකාරව සෑම මාස 3 කට වරක් විගණන කමිටුවක් පැවැත්විය යුතු වේ.

4.2 සංයුක්ත සැලැස්ම

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
අංක 01/2014 හා 2014 පෙබරවාරි 17 දිනැති රාජ්‍ය මුදල් චක්‍රලේඛය හා 2021 නොවැම්බර් 16 දිනැති 01/2021 චක්‍රලේඛයේ සමග ඉදිරිපත් කළ රාජ්‍ය ව්‍යාපාර පිළිබඳ යහපාලනය සඳහා වූ මාර්ගෝපදේශය ප්‍රකාරව සමාගම විසින් සංයුක්ත සැලැස්මක්	සි/ස මහවැලි සත්ත්ව ව්‍යාපාරික සමාගමට 2019 වර්ෂයේ සිට මේ දක්වා අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කොට නොමැති අතර 2022/2023 වර්ෂ සඳහා සංයුක්ත සැලැස්මක් සකසා නොමැත. ඉදිරි වර්ෂ සඳහා	චක්‍රලේඛය ප්‍රකාරව මෙම සැලැස්ම ගිණුම් වර්ෂය ආරම්භවීමට දින 15 කට පෙර

පිළියෙල කර ඒ අනුව යෝජිත ඉලක්ක ලගාකර ගැනීමට හැකිවන පරිදි ව්‍යාපාරය මෙහෙයවීමට මුදල් වර්ෂය ආරම්භවීමට දින 15 කට පෙර පිළියෙල කරන ලද සංයුක්ත සැලැස්ම අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කිරීමෙන් පසු රේඛීය අමාත්‍යාංශය, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව, මහා භාණ්ඩාගාරය සහ විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවද 2022 හා 2023 වර්ෂයන් ආවරණය වන පරිදි සංයුක්ත සැලැස්මක් විගණිත දිනය වන 2024 දෙසැම්බර් 06 දක්වාම විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

සංයුක්ත සැලැස්ම සකස් කිරීමට ඉදිරිපත් කළ යුතුය.

4.3 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම

විගණන නිරීක්ෂණය

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

නිර්දේශය

අංක 01/2014 හා 2014 පෙබරවාරි 17 දිනැති රාජ්‍ය මුදල් චක්‍රලේඛය අනුව සංයුක්ත සැලැස්ම පදනම් කරගෙන ඉදිරි මුදල් වර්ෂයේදී ක්‍රියාවට නැංවීමට අපේක්ෂිත වාණිජ ක්‍රියාකාරකම් ඇතුළත් ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙල කළ යුතු අතර එයට වාර්ෂික අයවැය ලේඛනය යෝජිත ප්‍රධාන ආයෝජන, ධාරිතා පුළුල් කිරීම්, ප්‍රධාන ප්‍රසම්පාදනයන් ඇතුළත් වාර්ෂික ප්‍රසම්පාදන සැලැස්ම, මානව සම්පත් සංවර්ධන සැලැස්ම හා අභ්‍යන්තර විගණන සැලැස්ම යනාදී තොරතුරු ඇතුළත් කරමින් පිළියෙල කළ යුතු වුවද සමාගම විසින් 2022 වර්ෂය සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර නොතිබූ අතර 2023 වර්ෂය සඳහා චක්‍රලේඛය අනුව පිළියෙල කරන ලද ක්‍රියාකාරී සැලැස්මක් විගණිත දිනය වන 2024 දෙසැම්බර් 06 දක්වාම විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

2022 /2023 වර්ෂ සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස්කර නොතිබූ අතර 2024 වර්ෂයට අදාළව ක්‍රියාකාරී සැලැස්මක් සකස්කර ඇති අතර 2025 වර්ෂයට අදාළව සකස් කරන ලද ක්‍රියාකාරී සැලැස්ම නියමිත දිනට ඉදිරිපත් කිරීමට කටයුතු කරමි.

චක්‍රලේඛය ප්‍රකාරව ක්‍රියාකාරී සැලැස්ම සකස් කළ යුතුය.

4.4

අයවැය පාලනය

විගණන නිරීක්ෂණය

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

නිර්දේශය

අංක 1/2021 හා 2021 නොවැම්බර් 16 දිනැති රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයෙහි 2.3 ඡේදය ප්‍රකාරව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද අයවැය ලේඛනය වර්ෂය ආරම්භ වීමට දින 15 කට නොවැඩි කාලයක් තුළ රේඛීය අමාත්‍යාංශයට, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවට මහා භාණ්ඩාගාරයට හා විගණකාධිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතු වුවද 2022 වර්ෂය සඳහා අයවැය ලේඛනයක් පිළියෙල කර නොතිබුණි.

2019 වසරේ අග භාගයේ සිට අප සමාගමට අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්වී නොමැත. එබැවින් අය වැය ලේඛනයක් සකස් කිරීම හා අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ගැනීම යන කටයුතු සිදු කිරීම නොහැකි විය.

චක්‍රලේඛය ප්‍රකාරව කටයුතු කළ යුතුය.

4.5

තිරසාර සංවර්ධන අරමුණු

විගණන නිරීක්ෂණය

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

නිර්දේශය

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2030 වර්ෂය වන විට සිය සංවිධානයට අයත් සියලුම රටවල ආර්ථික වර්ධනය සහ සමාජීය සංවර්ධනය හා පාරිසරික ආරක්ෂාව සැලසීම පදනම් කර ගනිමින් තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය හඳුන්වා දී තිබුණද, සමාගම විසින් ඊට ගැලපෙන පරිදි විධිමත්ව පිළියෙල කරන ලද අපේක්ෂිත අරමුණු, ඉලක්ක හා දර්ශක හඳුනා ගෙන නොතිබුණි.

ඉදිරියේදී ඒ පිළිබඳ අවධානය යොමු කරමින් ක්‍රියා කිරීමට කටයුතු කරමි.

තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රයට ගැලපෙන පරිදි අපේක්ෂිත අරමුණු, ඉලක්ක හා දර්ශක හඳුනා ගත යුතුය.

4.6

වාර්ෂික වාර්තා සභාගත කිරීම

විගණන නිරීක්ෂණය

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

නිර්දේශය

අංක1/2021 හා 2021 නොවැම්බර් 16 දිනැති රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය ප්‍රකාරව කෙටුම්පත් වාර්ෂික වාර්තාව මූල්‍ය වර්ෂය අවසන් වී දින 60 ක් තුළ විගණනයට ඉදිරිපත් කළ යුතු වුවද 2019, 2020, 2021 හා 2022 වර්ෂයන්හි කෙටුම්පත් වාර්ෂික වාර්තා විගණන දිනය වන 2024 දෙසැම්බර් 06 දින දක්වාම විගණනයට ඉදිරිපත් කර නොතිබුණි

2020/2021 වර්ෂයට අදාලව වාර්ෂික ගිණුම් ජාතික විගණන අංශය වෙත ඉදිරිපත් කර ඇත. 2021/2022 සහ 2022/2023 වාර්ෂික ගිණුම් වල කෙටුම්පත් ගිණුම් සකසා ඇත. ගිණුම් ඉදිරිපත් කිරීමට නොහැකි වීමට හේතුව වන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයක් නොමැතිවීමයි. දැනට ජාතික විගණන අංශයේ උපදෙස් පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ අනුමැතියෙන් ජාතික විගණන අංශයට ඉදිරිපත් කරයි.

ගිණුම් අප්‍රමාදව සකස්කර විගණනයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු වේ.